

**“ආරෝග්‍යා” වැඩිහිටි මූල්‍යාධාර වැඩසටහන**

**1. හැඳින්වීම**

දිවයින පුරා ජීවත්වන, විවිධ බෝනොවන රෝගාබාධයන්ගෙන් පෙළෙන වැඩිහිටියන්ගේ මූල්‍ය දුෂ්කරතා අවම කිරීම වෙනුවෙන් යම් සහනයක් සැලසීම අරමුණු කරගනිමින් අවුරුදු 60 සම්පූර්ණ වූ, පිළිකා රෝගය, වකුගඩු ආශ්‍රිත රෝග, හෘද රෝග හා අංශභාගය යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන, අඩු ආදායම්ලාභී වැඩිහිටියන් වෙත ආධාර ලබාදීම මෙම වැඩසටහන මගින් සිදුකිරීමට අපේක්ෂිතය. රෝගී තත්ත්වයන් අනුව ප්‍රතිකාර වෙනුවෙන් රෝහල් කරා යාමේදී අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම, මිල අධික ඖෂධ වර්ග මිලදී ගැනීම, වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීම, විවිධ ප්‍රතිකාර ක්‍රියාවලීන් වලදී (රුධිර කාන්දුකරණය) වන වියදම් පියවා ගැනීම වැනි කාර්යයන් සඳහා මෙම ආධාර මුදල් යොදාගත හැකිය. 2021 වර්ෂය සඳහා ප්‍රතිලාභීන් 800 දෙනෙකු සඳහා රු. 25,000.00 ක උපරිමයකට යටත්ව මුදල් ආධාර ලබාදීමට නියමිතය. 2021 වර්ෂය සඳහා ඔක්තෝබර් 30 දින දක්වා පමණක් ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.

**2. සුදුසුකම් /ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ නිර්ණායක**

1. වයස අවුරුදු 60 සම්පූර්ණ කරන ලද, අඩුආදායම්ලාභී (මාසික ආදායම රු. 6,000.00 ට අඩු) වැඩිහිටියන් සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව ඇත.
2. එක් පවුලකින් එක් වැඩිහිටියෙකු සඳහා පමණක් ආධාර මුදල් සඳහා ඉල්ලීම් කිරීමට හිමිකම් ඇත.
3. රාජ්‍ය හෝ වෙනත් ආයතන වලින් වකුගඩු රෝගය හෝ මෙහි සඳහන් රෝග සඳහා මාසික ආධාර ලබන වැඩිහිටියන් හට මෙම ආධාර ලබාගැනීම සඳහා ඉල්ලීම් කළ නොහැකිය.
4. ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් ලබාදෙනු ලබන රු. 2,000.00 ජීවනාධාර දීමනාව හා අවුරුදු 100 ට වැඩි වැඩිහිටියන් වෙත ලබාදෙන රු. 5,000.00 දීමනාව ලබන වැඩිහිටියන් සඳහා ද මෙම ආධාර මුදල සඳහා ඉල්ලීම් කළ හැකිය.

**3. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ප්‍රමුඛතාවය**

1. අයදුම්පත් ලැබෙන අනුපිළිවෙලට අනුව ආධාර ලබාදීමට කටයුතු කරනු ලැබේ.
2. අවම වශයෙන් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ප්‍රතිලාභීන් නිදෙනෙක්වත් තෝරා ආධාර ලබාගැනීම සඳහා ඉල්ලුම් කළ යුතුය. ඊට වැඩි පිරිසක් ඉදිරිපත් කරන්නේ නම් නාම ලේඛනයේ ප්‍රමුඛතාවයේ අනුපිළිවෙලට ඉදිරිපත් කළ යුතුය.
3. එක් වැඩිහිටියෙකු වෙනුවෙන් එක්වරක් පමණක් ආධාර මුදල් ලබාදීමට කටයුතු කළ යුතුය.

**4. ක්‍රියාත්මක ක්‍රමවේදය**

1. තෝරාගනු ලබන වැඩිහිටියන් සම්බන්ධ තොරතුරු ඇමුණුමෙහි ඇති අයදුම් පත්‍රයට අනුව, නියමිත පරිදි සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය.

2. සෑම ඉල්ලුම්කරුවෙකුම තමා පසුවන රෝගී තත්වයට ප්‍රතිකාර ලබාගන්නා සායනික වෛද්‍ය වාර්ථාවේ සහතික කරන ලද පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
3. රෝගී තත්වය පිළිබඳ සායනික වාර්තා හා වෛද්‍ය නිර්දේශයන්හි ඡායාස්ථ පිටපත් සහතික කර අදාළ පත්‍රයට අමුණා තිබිය යුතු අතර එම වාර්තා පරීක්ෂාකර බලා මෙම ආධාර මුදල ලබාදීමට අයදුම්කරු සුදුසුසතු බවට රජයේ ලියාපදිංචි වෛද්‍ය වරයෙකු විසින් සහතික කළ යුතුය.
4. රුධිර කාන්දුකරණය සිදුකරනු ලබන රෝගී වැඩිහිටියන් ඊට අදාළ සායනික වෛද්‍ය වාර්ථාවේ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
5. ලබාගනු ලබන අයදුම්පත් ග්‍රාම නිලධාරී හා වැඩිහිටි විෂය සම්බන්ධ නිලධාරී විසින් නිර්දේශ කර, ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය සහිත විය යුතුය.
6. අදාළ ආධාර මුදල් ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අදාළ ප්‍රතිලාභීන් වෙත ලබාදීමට කටයුතු කරනු ලැබේ.

**5. පසු විපරම් සිදුකිරීම**

1. ආධාර මුදල් ලබාදීම සම්බන්ධ පසු විපරම් කටයුතු විෂය සම්බන්ධ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් යුතුව ප්‍රාදේශීය ලේකම් වරුන් හරහා සිදුකිරීමට නියමිතය.
2. වැඩිහිටියන් වෙත ආධාර මුදල් ලබාදීමේ කුචිතාන්සිය (වෙක්පතට අදාළ ලදුපත) හා මුදල් ලබාදීම සම්බන්ධ වාර්තාව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය.

වන්දන රණවිර ආරච්චි  
 සමාජ සේවා අධ්‍යක්ෂ හා  
 වැඩ බලන අධ්‍යක්ෂ, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය